

අ.පො.ස (සාමාන්‍ය පෙළ) පෙරහුරු පරීක්ෂණය - 2018
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පිළිතුරු පත්‍රය - 11 ශ්‍රේණිය

I කොටස

1. 3	11. 3	21. 1	31. 3
2. 1	12. 4	22. 2	32. 3
3. 1	13. 4	23. 3	33. 2
4. 4	14. 4	24. 2	34. 1
5. 4	15. 4	25. 2	35. 4
6. 3	16. 2	26. 3	36. 4
7. 4	17. 3	27. 3	37. 4
8. 3	18. 2	28. 2	38. 1
9. 4	19. 3	29. 1	39. 3
10. 3	20. 2	30. 1	40. 2

(1x40 = 40)

II කොටස

(01) i. අ) ලාභ නොලැබීමේ අරමුණු / සුභසාධක අරමුණු (ල.01)
 ආ) 2007 අංක 07 දරණ පනත යටතේ (ල.01)

ii. අ) සෞඛ්‍ය (ල.01)
 ආ) වෛද්‍යවරු / ඖෂධ / හෙදියන් / රෝහල් (ල.01)

iii. අ) ❖ මධ්‍යම පරිසර අධිකාරිය (සංස්ථා)
 ❖ 'My Boys' සංවිධානය (සමිති සංවිධානය) (ල.01)
 ❖ ප්‍රාදේශීය සභාව (රාජ්‍ය අංශය) (1/2x2-ල.01)

ආ) සැලසුම්කරණය (ල.01)

iv. ❖ වෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි වීම.
 ❖ අයිරා ණය ලබාගත හැකිවීම.
 ❖ ස්ථාවර නියෝග නිකුත් කළ හැකිවීම.
 ❖ සෘජුප්‍රේෂණ රැස්කරගත හැකිවීම. (කරුණු 2 ලකුණු 02)

v. ලැබීම් හා ගෙවීම් ගිණුම

1/1 ඉ/ ගෙ ශේෂය	80000	බැනර්	8000
සාමාජික මුදල්	116000	ප්‍රවාහන	12000
පරිත්‍යාග	150000	බදු කුලී	45000
		උපකරණ	140000
		ජල බිල	12000
		විදුලිය	29000
		ශේෂය ප/ගෙ	100000
	<u>346000</u>		<u>346000</u>

(නිවැරදි පිළිතුරට ල. 02 නිවැරදි අයිතම 6 ක් තිබේ නම් ලකුණු 01 ලබාදෙන්න)

vi. ලැබීම් ගෙවීම් ගිණුම

❖ මුදල් පොතට සමානය
 ❖ අත ඉතිරි මුදල් ශේෂය පෙන්වුම් කරයි.

❖ මුදල් පදනමට සකසයි.
 ❖ සියලුම මුදල් ලැබීම් ගෙවීම් සටහන් කරයි

ආදායම් හා වියදම් ගිණුම්

❖ ලාභ අලාභ ප්‍රකාශයට සමානය
 ❖ කාලච්ඡේදයේ අතිරික්තය හෝ උභ්‍යන්‍යතාවය පෙන්වුම් කරයි.

❖ උපචිත පදනමට සකසයි
 ❖ කාලච්ඡේදයට අදාළ ආදායම් වියදම් සටහන් කරයි.

(වෙනස්කම් 2 ලකුණු 02)

- vii. ජංගම නොවන වත්කම් - උපකරණ 140,000 (ල. 01)
ජංගම වගකීම් - ගෙවිය යුතු බදු කුලී 15000 (ල.01)

viii. ආදායම් ප්‍රකාශය

සාමාජික මුදල්	120,000	
පරිත්‍යාග	150,000	270,000
බැනර්	8000	
ප්‍රවාහන	12000	
බදුකුලී	60000	
ජල	12000	
විදුලිය	29000	121,000
අතිරික්තය		149,000

(අයිතම 4 කට ලකුණු 01 - මුළු ලකුණු 02)

- ix. උපකරණ ගිණුම (හර) 140,000
මුදල් ගිණුම/ (බැර) 140,000
(ලැබීම් හා ගෙවීම් ගිණුම) (ල. 02)

- x. 2017.01.01 සමුච්චිත අරමුදල 80000 (මුදල් වත්කම පමණක් තිබූ නිසා
වත්කම් සමුච්චිත අරමුදලට සමාන වේ.)
+ 2017 අතිරික්තය 149,000
20107.12.31 සමුච්චිත අරමුදල 229000 නිවැරදි පිළිතුරකට (ල.02)

(පිළිතුර වැරදි නම් අයිතම දෙකෙන් එකකට ලකුණු දෙන්න) (ලකුණු 1 බැගින්)

I කොටස

- (02) i. අ. ❖ සෘජු නිෂ්පාදනය (තමා විසින්ම නිපදවා ගැනීම)
❖ වෙළඳපොළෙන් මිලට ගැනීම (වක්‍ර නිෂ්පාදනය)
❖ සිගමන් යැදීම
❖ සොරකම් කිරීමෙන් (කරුණු 2 ලකුණු 01)

- ආ. හාණ්ඩ සේවා
❖ ස්පාශ්‍යයි ❖ අස්පාශ්‍යයි
❖ ගබඩා කළ හැකිය ❖ ගබඩා කළ නොහැකිය
❖ අයිතිකරුගෙන් වෙන් කළ හැකිය ❖ අයිතිකරුගෙන් වෙන් කළ නොහැකිය
❖ සපයන්නා අනුව වෙනස් නොවේ. ❖ සපයන්නා අනුව වෙනස් වේ.
(වෙනස්කම් 2x1 ලකුණු 02)

- ii. අ) සත්‍යයි ආ) අසත්‍යයි ඉ) සත්‍යයි ඊ) අසත්‍යයි (1/2 x4 ල. 02)

- iii. අ. ❖ භූමිය - අතු, මුල්, ශාක කඳන්
❖ ග්‍රමය - සේවකයා / දිල්ශාන්
❖ ප්‍රාග්ධනය - කඩ කාමරය
❖ ව්‍යවසාය - අයිතිකරු / ළහිරු සුදේශ් (නිෂ්. සාධ 02 ල. 01 උදාහරණ 02 ල. 01)

- iv. ❖ ප්‍රධාන පාසලක් අසල තිබීම (ල. 01)
❖ සේවකයෙක් නොමැතිවීම (ල. 01)

- (03) i. අ) ❖ ග්‍රාම නිලධාරී වාර්තාව / අයදුම්පත (ල. 01)
ආ) ❖ ලාභය තනිව භුක්ති විඳිය හැක.
❖ ස්වාධීන තීරණ ගත හැක.
❖ ආරම්භ කිරීම පහසුයි.
❖ නීතිමය බලපෑම් අඩුයි. (වාසි 02 ල. 01)

- ii අ) සත්‍යයි ආ) අසත්‍යයි ඉ) අසත්‍යයි ඊ) සත්‍යයි

- iii. අ) ❖ ආදායකයා - ප්‍රමුද් ❖ අණකරු - සෙවිමිණි (ල. 01)

- ආ) *අන්සතු කිරීමේ දී * බැංකුවේ තැන්පත් කිරීමේ දී (ල. 01)

ii.

සංශෝධිත බැංකු ගිණුම

ඉ/ගෙ ශේෂය ⑤ 23600	බැංකු ගාස්තු 1800 ⑤
ණයගැති ප්‍රේෂණ ⑤ 17000	රක්ෂණ ගාස්තු 4000 ⑤
	ශේෂය ප/ගෙ 34800
<u>40600</u>	<u>40600</u>

2018.3.31 බැංකු සැසඳුම් ප්‍රකාශය

සංශෝධිත බැංකු ශේෂය	34800	⑤
+ නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්	<u>16000</u>	⑤
	50800	
- තැන්පත් කළ උපලබ්ධි නොවූ චෙක්	<u>9000</u>	⑤
බැංකු ප්‍රකාශයට අනුව ශේෂය	<u>41800</u>	⑤

iii.

නිෂ්පාදන පිරිවැය ලේඛනය

සම් ගැණුම්	45000		
අත්බැග් නිපදවන්නා- වැටුප	<u>7000</u>		
ප්‍රාථමික පිරිවැය		52000	①
සිප්/ අනෙකුත් ද්‍රව්‍ය	2000		
ගොඩනැගිලි කුලී	10000		
විදුලිය	<u>2000</u>		
පොදු කාර්ය පිරිවැය		14000	
මුළු නිෂ්පාදන පිරිවැය		<u>66000</u>	①

පොදු ජ්‍යාලය

iv.

දිනය	ව. අං.	විස්තරය	ලෙ. පි.	හර	බැර
A		විදුලි බිල් ගිණුම අවිනිශ්චිත ගිණුම (විදුලි බිල ගෙවීම විදුලි බිල් ගිණුමේ සටහන් නොවීම)		8000	8000
B		අවිනිශ්චිත ගිණුම ----- (විකුණුම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ සටහන් නොවීම)		36000	
C		අවිනිශ්චිත ගිණුම පාරමි ගිණුම (පාරමිගෙන් ලද රු. 5000 පාරමිගිණුමේ හරට සටහන්ව තිබීම.)		10000	10000

(ල. 1x3 - 3)

අවිනිශ්චිත ගිණුමට

.....	36000	ශේෂය ඉ/ගෙ 38000
පාරමි	<u>10000</u>	විදුලිය 8000
	<u>46000</u>	<u>46000</u>

(ල. 01)

(07) i.

- අ. ❖ අතීත ගණුදෙනුවක ප්‍රතිපලයක් වීම
❖ ව්‍යාපාරයේ පාලනයට යටත්වීම.
❖ අනාගතයේ දී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම.

(කරුණු 2x 1/2 - ල. 01)

ආ. ලාභාලාභ ගිණුම (හර)
ප්‍රාග්ධන ගිණුම (බැර) (ල. 01)

ii.

ගැනුම් ජ'නලය (ආකෘතියට ලකුණු ½)

දිනය	ඉ.අං.	සැපයුම්කරු	වටිනාකම	ලෙ.පි.
17.10.12	67	පැහැසර	9200	½
17.10.28	119	වනසාරා	4950	½
17.10.31		ගැනුම් ගිණුමට හර කලා	14150	½

(ල. 02)

දසනායක වෙළඳ ව්‍යාපාරය
2017.12.31 දිනෙන් අවසන් වර්ෂයට
ලාභ අලාභ ප්‍රකාශය ½

විකුණුම්		480,000
17/1/1 නොගය	34000 •	
ගැනුම්	380000 •	
ගෙන ඒමේ කුලී	10000 •	
	424000	
- අවසාන නොගය	(74000) ½	
විකුණුම් පිරිවැය		350000
දළ ලාභය		130000
වෙනත් ආදායම්		
ලැබූ කොමිස්		19600 •
		149600
බෙදාහැරීම් වියදම්		
මෝටර් රථ ණය	20000 ½	
ප්‍රචාරණය	14000 •	
		(34000)
පරිපාලන වියදම්		
උපකරණ ණය	15000 ½	
චුටුප	16000 •	
විදුලිය	9600 •	
		(40600)
මූල්‍ය හා වෙනත්		
ණය පොලී	10000 ½	
ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට		(10000)
බැර කලා		65000 ½

(•අයිතම සඳහා ලකුණු 01)

දසනායක වෙළඳ ව්‍යාපාරය
2017.12.31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශය

ජංගම නොවන වත්කම්	පිරිවැය	සමු. ණය	ධාරණ අගය
මෝටර් රථය	400,000	80000	320,000 ½
කාර්යාල උපකරණ	150,000	60000	90000 ½
	550,000	140,000	410000
ජංගම වත්කම්			
නොගය		74000 ½	
ණයගැති		32000 •	
මුදල්		56000 •	162000
			572000
ප්‍රාග්ධනය		260,000 •	
+ ශුද්ධ ලාභය		65000 ½	325000
ජංගම නොවන වගකීම්			200,000 •
බැංකු ණය			
ජංගම වගකීම්			
ණය හිමි		45000 •	
උපචිත ණය පොලී		2000 ½	47000
			572000